



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2488/04 – 2026 මැයි මස 11 වැනි සඳුදා – 2026.05.11

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය – සාමාන්‍ය

රජයේ නිවේදන

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ (මින් මතු ‘පනත’ ලෙස හැඳින්වෙන) 53 වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මෙම නියමය මගින් -

- (අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2026.05.04 දිනැති අංක 26/0862/804/111 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අයදුම්කරුගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවට;
- (ආ) ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස හඳුනාගත් ව්‍යාපාරයේ අයදුම්කරුගේ නම මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට;
- (ඇ) එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට; සහ



I කොටස: (I) ඡේදය – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය – 2026.05.11

(ඇ) අදාළ පැනවීම් යටතේ ප්‍රදානය කරන ලද නිශ්චිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු අතර, මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවල දී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවට, නිශ්චිතව දක්වමි.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2026 මැයි මස 11 වැනි දින,
කොළඹ දී ය.

I වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරන ලද ව්‍යාපාරයේ විස්තර

1.	අයදුම්කරුගේ නම	ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් PRIME MELWA PORT CITY (PVT) LTD	
2.	බලයලත් තැනැත්තාගේ බලපත්‍ර අංකය	CPCEC/2026/0186	
3.	බලපත්‍රය නිකුත් කළ දිනය	2026 මාර්තු 25	
4.	සුදුසුකම් ලැබීමේ නිර්ණායක	2025 සැප්තැම්බර් 20 දිනැති අංක 2454/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2025 අංක 01 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 3වන නියෝගය - “A” කාණ්ඩයෙහි නිශ්චිතව දක්වා ඇති නිර්ණායක	
5.	බිම් බදු ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව	මෙම ගැසට් පත්‍රය නිකුත් කළ දින සිට මාස හයක කාලයක් ඇතුළත, ඉහත සඳහන් බලයලත් තැනැත්තා විසින් අංක 1-02-04 දරන බිම් කැබැල්ල සඳහා වන බිම් බදු ගිවිසුමට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සමඟ එළඹීමට අපොහොසත් වුවහොත්, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර තත්ත්වය අවලංගු වනු ඇත.	
6.	බිම් කැබලි කේතය	1-02-04	
7.	බිම් කැබල්ලේ වපසරිය (වර්ග මීටර්)	16,406.35	
8.	බිම් පරිහරණය	නේවාසික 2	
9.	යෝජිත ආයෝජනය – ඉඩමේ බදු මුදල	ශ්‍රී.ල.රු. 16,586,608,397 කි.	
10.	යෝජිත ආයෝජනය – සංවර්ධනය කිරීම	ඇ.ඩො. 75,770,000	
11.	රැකියා අවස්ථා	835	
12.	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව (වර්ෂ)	වසර 4 කි.	
13.	යෝජිත ආයෝජනය	වර්ෂය 1	ශ්‍රී.ල.රු. 7,360,989,665 ඇ.ඩො. 3,000,000
		වර්ෂය 2	ශ්‍රී.ල.රු. 1,845,123,747 ඇ.ඩො. 25,000,000
		වර්ෂය 3	ශ්‍රී.ල.රු. 1,845,123,747 ඇ.ඩො. 24,000,000
		වර්ෂය 4	ශ්‍රී.ල.රු. 2,767,685,620 ඇ.ඩො. 18,003,988
		වර්ෂය 5	ශ්‍රී.ල.රු. 2,767,685,620 ඇ.ඩො. 5,766,012
		එකතුව	ශ්‍රී.ල.රු. 16,586,608,397 ඇ.ඩො. 75,770,000

II වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53(5) වගන්තිය මගින් විධිවිධාන සලසා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම පිණිස, ව්‍යාපාරය, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස නම් කිරීමේ දී එම පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) සහ මෙල්වා සමූහ ව්‍යාපාරය (Melwa Conglomerate) අතර හවුල් ව්‍යාපාරයක් වන ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ වරාය නගරයේ 1-02-04 දරන බිම් කොටසෙහි සුවිශේෂී අති සුබෝපහෝගී නේවාසික කුලුනක් සංවර්ධනය කිරීමට යෝජනා කරයි.

ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්ගලික) සමාගමේ ප්‍රමුඛතම අරමුණ වන්නේ, කොළඹ වරාය නගරය ලෝක මට්ටමේ නාගරික ගමනාන්තයක් ලෙස පවතින දැක්ම හා සමපාත වන අයුරින්, එම පරිශ්‍රය තුළ අති සුබෝපහෝගී නේවාසික කුලුනක් සංවර්ධනය කර භාරදීමයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම පිණිස, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් ගුණාත්මකභාවය සහ ජීවන රටා පහසුකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද ඉහළ පෙළේ (high-end) නේවාසික ජීවන අවකාශයන් සැපයීම මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. නේවාසික ඒකක සංවර්ධනය කිරීම සහ විකිණීමට අමතරව, මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය සහ දිගුකාලීන වටිනාකම ඉහළ නංවන කිහිප ආකාරයක අතිරේක සේවාවන් සහ නිශ්චල දේපළ පිරිනැමීම් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වනු ඇත.

III වන උපලේඛනය

පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
1	2017 අංක 24 දරන දේශීය ආදායම් පනත	සංස්ථාපිත ආදායම් බදු වලින් සියලුම ලැබීම් සහ ලාභ නිදහස් කිරීම සහ එම බදු නිදහස් කිරීම.	ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව අවසානයේදී	ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව අවසානයේ සිට වසර දහයක් (10) දක්වා.
2	2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
3	2002 අංක 11 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
4	2005 අංක 5 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
5	1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
6	(235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ

III වන උපලේඛනය (සම්බන්ධිතයි)

පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
7	2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ
8	1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ
9	1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
10	1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත	මෙම පනතේ 2 වන වගන්තිය, 11 වන වගන්තිය සහ 12 වන වගන්තියෙන් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවලංගු කරනු ලැබූ පසු
11	(267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත	මෙම පනතේ 2 වන වගන්තියෙන් නිදහස් කිරීම	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවලංගු කරනු ලැබූ පසු
12	2017 අංක 12 දරන විදේශ විනිමය පනත	2022 ජුනි 3 දිනැති අංක 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2022 අංක 1 දරන විදේශ විනිමය (කොළඹ වරාය නගරය තුළ ආයෝජන) නියෝග හැර, මෙම පනතේ අනෙකුත් සියලුම විධිවිධානවලින් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවලංගු කරනු ලැබූ පසු
13	2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ